



නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2022 අගෝස්තු මස 18 වන දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 06-2022 අගෝස්තු

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල සංකෝචනයක් සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත්ව මිල පීඩන ලිහිල් වීම පෙන්නුම් කරනු ලබන නවතම දත්ත පදනම් කරගත් පුරෝකථන සලකා බලන ලදී. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් නුදුරු කාලීනව පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සේවා වියුක්තිය ඉහළ යෑමේ අවදානමක් ද පවතී. නුදුරු කාලීනව මතුපිට උද්ධමනය ඉහළ අගයක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, මහ බැංකුව සහ රජය විසින් මේ දක්වා ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමස්ත ඉල්ලුම් පීඩන පාලනය කිරීමට උපකාරී වනු ඇති බවත් එමගින් මෙන්ම ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන්හි අපේක්ෂිත අඩු වීම් සහ ඒ හේතුවෙන් ඉදිරි කාලය තුළදී දේශීය මිල ගණන් අඩු වීම තුළින් උද්ධමන අපේක්ෂා පාලනය වනු ඇති බවද මුදල් මණ්ඩලයේ අදහස විය.

ගෝලීය ආර්ථික වර්ධනය වේගවත් ලෙස මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික ඉදිරි දැක්මෙහි 2022 ජූලි වාර්තාවට අනුව, ගෝලීය ආර්ථික වර්ධනය 2021 වසරේදී වාර්තා වූ සියයට 6.1 සිට 2022 වසරේදී සියයට 3.2 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමන පීඩන ඇතිවීමත් සමඟ ලොව පුරා

මහ බැංකු විසින් අනුගමනය කරන ලද දැඩි මූල්‍ය තත්ත්වයන්, කොවිඩ්-19 වසංගතය නැවත ඇති වීම හේතුවෙන් වීන ආර්ථිකය මන්දගාමී වීම ඇතුළු අනෙකුත් සාධක මෙන්ම නැගෙනහිර යුරෝපයේ භූ දේශපාලනික අර්බුද හේතුවෙන් තවදුරටත් ඇති වූ සෘණාත්මක බලපෑම් ගෝලීය වර්ධන අපේක්ෂා දුර්වල කර ඇත. ප්‍රධාන වශයෙන් ඉහළ බලශක්ති සහ ආහාර මිල ගණන් මෙන්ම සැපයුම්-ඉල්ලුම් අසමතුලිතතා හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ මට්ටමක පවතින අතර නුදුරු සහ මැදි කාලීනව ගෝලීය උද්ධමනය අඩු වීමේ හැකියාවක් පෙන්නුම් කරයි.

දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු පසුබෑමක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ

ප්‍රධාන වශයෙන් විදුලිබල හා බලශක්ති හිඟය හේතුවෙන් අඛණ්ඩව පවතින සැපයුම් අංශයේ බාධාවන්ගේ බලපෑම සහ සමාජ-දේශපාලන ප්‍රවණතා හා සම්බන්ධ අවිනිශ්චිතතා 2022 දෙවන කාර්තුවෙහි ආර්ථික වර්ධනයට සැලකිය යුතු අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු වී ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම බලපෑම 2022 තුන්වන කාර්තුව දක්වා ද පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම 2022 පළමු කාර්තුවෙහි දැනටමත් වාර්තා වී ඇති සෘණ වර්ධනය සහ දැඩි ප්‍රතිපත්ති 2022 වසරේ මූර්ත ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල සංකෝචනයකට හේතු විය හැකිය. කෙසේ වෙතත්, අපේක්ෂිත සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථායී කිරීම සහ ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් සමග මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉදිරි කාලය තුළදී යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැඩි අභියෝග මධ්‍යයේ වුවද විදේශීය අංශයේ ධනාත්මක වර්ධනයන් දක්නට ලැබේ

අපනයන ඉපයීම් අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින අතර, අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම ප්‍රධාන වශයෙන් පිළිබිඹු කරමින් සමුච්චිත පදනම මත වෙළඳ භාණ්ඩ හිඟය අඛණ්ඩව පහළ ගියේය. විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලෙස ලැබෙන විදේශ විනිමය ලැබීම් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු මට්ටමක පවතින අතර සංචාරක පැමිණීම් ඉහළ යෑමත් සමග සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවක් දක්නට ලැබේ. ආනයන වියදම් සැලකිය යුතු ලෙස අඩු වීම සහ අපනයන ඉපයීම් රට තුළට ගෙන්වා ගැනීම හා එම මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීම පිළිබඳව අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ සහායයෙන් මෙරටට ගෙන්වන ලද අපනයන ඉපයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම ඉහළ යෑමත් සමග දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ

දක්නට ලැබුණු ජීවන බොහෝ දුරට අඩු වී ඇත. ඒ අනුව, 2022 මැයි මස මැද සිට ලබා දුන් වෙළඳපොළ මාර්ගෝපදේශ හරහා විනිමය අනුපාතිකය පුළුල් ලෙස ස්ථාවරව පවතියි. අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික සහ නිල විනිමය අනුපාතික අතර පරතරය මැන සතිවලදී සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීමත් සමග ඉදිරි කාලය තුළදී එම පරතරය අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, වැඩි දියුණු වූ විදේශ විනිමය ද්‍රවශීලතාවයේ බලපෑම සහ සැලකිය යුතු මූල්‍යන අවශ්‍යතාවයන් සපුරාගැනීමේ බලපෑම පිළිබිඹු කරමින් ඉන්ධන, ගැස්, ඖෂධ, පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව සහ බෙදා හැරීම සැලකිය යුතු ලෙස වැඩි දියුණු වී ඇත. ඉදිරි කාලසීමාව තුළදී එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමට කටයුතු යොදා ඇත. 2022 ජූලි මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 1.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, භාවිත කිරීමේ කොන්දේසිවලට යටත්ව චීන මහජන බැංකුවෙන් ලබාගත් එ.ජ. ඩොලර් බිලියන 1.5කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වේ. විස්තීරණ ණය පහසුකම වැඩිපිළිවෙළ පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීම සඳහා ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මූල්‍ය හා නීති උපදේශකයන්ගේ සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගනිමින් සිටියි.

දැඩි මුදල් සහ ද්‍රවශීලතා තත්ත්වයන්ට ප්‍රතිචාර වශයෙන් වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් ඇත

මහ බැංකුව විසින් මේ දක්වා හඳුන්වාදී ඇති සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය වීම පිළිබිඹු කරමින් දැඩි මුදල් වෙළඳපොළ ද්‍රවශීලතා තත්ත්ව මධ්‍යයේ වෙළඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ලෙස ඉහළ ගියේය. පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය පහළ යෑමේ ප්‍රවණතාවක් පවතී. සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින සඵල වෙළඳපොළ පොලී අනුපාතික සහ මන්දගාමී ආර්ථික ක්‍රියාකාරකම්හි බලපෑම පිළිබිඹු කරමින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණයෙහි වාර්ෂික ලක්ෂමය වර්ධනය 2022 ජූනි මාසයේදී සැලකිය යුතු ලෙස මන්දගාමී වූ අතර පෙර මාසය හා සැසඳීමේදී 2022 ජූනි මාසය තුළදී පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණය සංකෝචනය විය. බැංකු පද්ධතියේ ශුද්ධ විදේශීය වත්කම් අඛණ්ඩව අඩු වූ අතර ඒ හේතුවෙන් පුළුල් මුදල් සැපයුමෙහි ප්‍රසාරණය මන්දගාමී විය. පොලී අනුපාතික ඉහළ යෑමත් සමග පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය සහ පුළුල් මුදල් වර්ධනය ඉදිරි කාලය තුළදී සැලකිය යුතු ලෙස මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2022 අගෝස්තු

මාසයේදී මහ බැංකුව විසින් රජය වෙත මූල්‍යන ලබා දීම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, මේ වන විට හඳුන්වා දී ඇති රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග මෙන්ම ප්‍රධාන රජය සතු වාණිජ ව්‍යාපාරවල පිරිවැය පිළිබිඹු කරන මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීමේ සහායයෙන් ඉදිරි කාලය තුළදී මහ බැංකුව විසින් රජය වෙත නවදුරටත් මූල්‍යන ලබා දීමේ අවශ්‍යතාවය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, දැනට පවත්නා ඉහළ තැන්පතු පොලී අනුපාතික හේතුවෙන් සංසරණයෙහි විශාල වශයෙන් පවතින ව්‍යවහාර මුදල් නැවත බැංකු පද්ධතිය වෙත ලැබෙමින් පවතී.

උද්ධමනය ඉහළ යෑමේ වේගය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මන්දගාමී වී ඇත

මතුපිට උද්ධමනය මැන මාසවලට සාපේක්ෂව 2022 ජූලි මාසයේදී අඩු වේගයකින් ඉහළ ගියේය. එවැනි මන්දගාමී වීමක් ඉදිරි කාලයේදී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එමගින් මෙයට පෙර සිදු කළ පුරෝකථනයන්ට සාපේක්ෂව 2022 වසර අවසානය වන විට උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇත. ඒ අනුව, පරිපාලිත මිල ගණන් අඩු කිරීම සහ ඒවායේ දෙවන වටයේ බලපෑම මෙන්ම ඇතැම් ආහාර මිල ගණන් පහළ යෑම සහ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය හේතුවෙන් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව උද්ධමනය පිළිබඳ නවතම නුදුරු කාලීන පුරෝකථන මගින් උද්ධමනය වේගවත් ලෙස මන්දගාමී වීමක් පෙන්නුම් කරයි. දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් හේතුවෙන් සමස්ත ඉල්ලුම් පීඩන අඩු වීම, ගෝලීය ආහාර සහ අනෙකුත් වෙළඳ භාණ්ඩ මිල ගණන්හි අපේක්ෂිත පහළ යෑම් සමග දේශීය සැපයුම් තත්ත්වයන්හි අපේක්ෂිත වැඩි දියුණු වීම සහ හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම හේතුවෙන් මතුපිට උද්ධමනය ඉදිරි කාලයේදී අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මැදි කාලීනව අපේක්ෂිත පරාසය තුළ ස්ථාවර වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ඉහත දක්වා ඇති වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මනාව සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. සඵල වෙළඳපොළ පොලී අනුපාතික සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බවත් මහ බැංකුව විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නවදුරටත් සමස්ත ආර්ථිකය වෙත අඛණ්ඩව සම්ප්‍රේෂණය වනු ඇති බවත් මුදල් මණ්ඩලයේ අදහස විය. මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය වශයෙන්

වන සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා අඛණ්ඩව නිරීක්ෂණය කරන අතරම ඉදිරි කාලයේදී උද්ධමනය අපේක්ෂිත පරාසය තුළ ස්ථාවර කිරීමට සහ ඉහළ සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීමට සහාය වීම සඳහා සුදුසු පූර්වෝපායික ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටියි.

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී

| | |
|---|-------------|
| නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) | සියයට 14.50 |
| නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) | සියයට 15.50 |
| ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) | සියයට 4.00 |

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 අගෝස්තු මස 18 වැනි දින පෙ.ව. 11.00ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එය ෆේස්බුක් සහ යූ ටියුබ් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2022 ඔක්තෝබර් මස 13 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

ඇමුණුම 1

සංඛ්‍යා සටහන 01: උද්ධමනය

| මාසය | | දෙසැ 21 | ජන 22 | පෙබ 22 | මාර් 22 | අප්‍රේ 22 | මැයි 22 | ජූනි 22 | ජූලි 22 |
|---|------------------------|---------|-------|--------|---------|-----------|---------|---------|---------|
| මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස) | කො.පා.මි.ද. (2013=100) | 12.1 | 14.2 | 15.1 | 18.7 | 29.8 | 39.1 | 54.6 | 60.8 |
| | ජා.පා.මි.ද. (2013=100) | 14.0 | 16.8 | 17.5 | 21.5 | 33.8 | 45.3 | 58.9 | - |
| මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස) | කො.පා.මි.ද. (2013=100) | 8.3 | 9.9 | 10.9 | 13.0 | 22.0 | 28.4 | 39.9 | 44.3 |
| | ජා.පා.මි.ද. (2013=100) | 10.8 | 12.9 | 14.1 | 17.3 | 27.9 | 37.7 | 49.3 | - |

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: මුදල් අංශයේ ප්‍රවණතා (නාවකාලික)

| දර්ශකය | ප්‍රමාණය (රුපියල් බිලියන) | | | | | | | | |
|--|---------------------------|---------|---------|---------|---------|------------|--------------|------------|---------|
| | ඔක් 21 | නොවැ 21 | දෙසැ 21 | ජන 22 | පෙබ 22 | මාර් 22(අ) | අප්‍රේ 22(අ) | මැයි 22(අ) | ජූනි 22 |
| සංචිත මුදල් | 1,286 | 1,288 | 1,306 | 1,337 | 1,324 | 1,387 | 1,482 | 1,415 | 1,453 |
| පුළුල් මුදල් සැපයුම (M _{2b}) | 10,582 | 10,546 | 10,647 | 10,668 | 10,755 | 11,576 | 11,941 | 11,897 | 11,901 |
| ශුද්ධ විදේශීය වත්කම් | (837) | (906) | (982) | (1,216) | (1,275) | (1,889) | (2,195) | (2,083) | (2,122) |
| ශුද්ධ දේශීය වත්කම් | 11,418 | 11,452 | 11,629 | 11,883 | 12,030 | 13,464 | 14,136 | 13,980 | 14,023 |
| රජය වෙත ලබා දුන් ශුද්ධ ණය | 5,665 | 5,714 | 5,832 | 6,048 | 6,094 | 6,544 | 6,548 | 6,499 | 6,677 |
| රාජ්‍ය සංස්ථා/ රජය සතු වාණිජ ව්‍යාපාර සඳහා ලබා දුන් ණය | 1,194 | 1,185 | 1,188 | 1,192 | 1,238 | 1,548 | 1,725 | 1,750 | 1,729 |
| පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය | 6,860 | 6,920 | 6,981 | 7,017 | 7,051 | 7,533 | 7,753 | 7,754 | 7,714 |
| පුළුල් මුදල් සැපයුම (M ₄) | 12,873 | 12,862 | 12,985 | 13,058 | 13,167 | 13,992 | 14,356 | 14,340 | 14,335 |

(අ) 2022 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම එම කාලය තුළ මුදල් හා ණය සමස්ත ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 03: පොලී අනුපාතික

| පොලී අනුපාතික (%) | 2022 පෙබ අවසානයට | 2022 මාර් අවසානයට | 2022 අප්‍රේ අවසානයට | 2022 මැයි අවසානයට | 2022 ජූනි අවසානයට | 2022 ජූලි අවසානයට | 2022 අගෝ 17 දිනට |
|--|------------------|-------------------|---------------------|-------------------|-------------------|-------------------|------------------|
| ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාතික | | | | | | | |
| නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය | 5.50 | 6.50 | 13.50 | 13.50 | 13.50 | 14.50 | 14.50 |
| නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය | 6.50 | 7.50 | 14.50 | 14.50 | 14.50 | 15.50 | 15.50 |
| බැංකු අනුපාතිකය | 9.50 | 10.50 | 17.50 | 17.50 | 17.50 | 18.50 | 18.50 |
| බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR) | 6.48 | 7.49 | 14.50 | 14.50 | 14.50 | 15.50 | 15.50 (අ) |
| හාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ) | | | | | | | |
| දින 91 | 8.61 | 12.92 | 23.53 | 23.65 | 23.85 | 28.86 | 29.44 |
| දින 182 | 8.53 | 12.25 | 23.96 | 24.22 | 24.40 | 29.24 | 28.96 |
| දින 364 | 8.53 | 12.28 | 24.09 | 24.30 | 23.84 | 29.53 | 29.14 |
| ණය අනුපාතික | | | | | | | |
| බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සනිපතා) | 8.99 | 9.85 | 16.38 | 22.11 | 22.62 | 24.94 | 25.31(ආ) |
| බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR) | 10.13 | 10.35 | 11.31 | 13.46 | 15.06 | - | - |
| බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR) | 10.07 | 10.73 | 13.72 | 20.00 | 21.50 | - | - |
| තැන්පතු අනුපාතික | | | | | | | |
| බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR) | 5.07 | 5.17 | 5.52 | 6.99 | 8.41 | 9.56 | - |
| බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR) | 6.15 | 6.30 | 6.84 | 8.97 | 11.06 | 12.60 | - |
| බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR) | 6.50 | 7.68 | 15.35 | 16.98 | 17.15 | - | - |
| බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR) | 6.75 | 8.06 | 15.63 | 17.19 | 17.45 | - | - |

(අ) 2022 අගෝස්තු මස 9 වැනි දිනට

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) 2022 අගෝස්තු මස 12 වන දිනෙන් අවසන් වන සතිය සඳහා